

General Certificate of Education (Adv.Level) Examination, 2023

ආර්ථික විද්‍යාව - I කොටස/පැය දෙකයි

Economics I / Two hours

උපදෙස්,

- ❖ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.
- ❖ 1 සිට 50 තෙක් එක් එක් ප්‍රශ්නයට (1), (2), (3), (4), (5) යන පිළිතුරු වලින් නිවැරදි හෝ ඉතාමත් ගැලපෙන හෝ පිළිතුර තෝරන්න, එය උත්තර පත්‍රයේ පිටුපස දැක්වෙන උපදෙස් පරිදි කතිරයක් (X) යොදා දක්වන්න.

- ආර්ථික සම්පත් ප්‍රධාන කොටස් දෙකකට පහසුවෙන් ම වර්ගීකරණය කළ හැකි වනුයේ
(1) ප්‍රාග්ධන සම්පත් සහ ස්වාභාවික සම්පත් වශයෙනි.
(2) භූමිය සහ ප්‍රාග්ධනය වශයෙනි.
(3) ස්වාභාවික සම්පත් සහ මානව සම්පත් වශයෙනි.
(4) දේපළ සම්පත් සහ මානව සම්පත් වශයෙනි.
(5) ශ්‍රමය සහ ව්‍යවසායකත්වය වශයෙනි.
- ආර්ථික විද්‍යාවේ විග්‍රහ කරන ආකාරයට අවශ්‍යතා සහ වුවමනා අතර මූලික වෙනස කවරක් ද ?
(1) අවශ්‍යතා දිවි රැක ගැනීමට අත්‍යවශ්‍ය වන අතර වුවමනා වූ කලී හුදු කැමති දේවල් පමණි.
(2) වුවමනා දිවි රැක ගැනීමට අත්‍යවශ්‍ය වන අතර අවශ්‍යතා වූ කලී හුදු කැමති දේවල් පමණි.
(3) ආර්ථික විද්‍යාව තුළ අවශ්‍යතා සහ වුවමනා සමානාර්ථයෙන් සැලකේ.
(4) වුවමනා සීමිත සම්පත්වලින් තෘප්තිමත් කරගත හැකි අතර අවශ්‍යතා සීමිත සම්පත් වලින් තෘප්තිමත් කරගත හැකි නොවේ.
(5) අවශ්‍යතා කාලයත් සමග වෙනස් වන අතර වුවමනා කාලයත් සමග වෙනස් නො වේ.
- X සහ Y භාණ්ඩ දෙක පමණක් නිෂ්පාදනය කරන එක්තරා රටක නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයෙහි ලක්ෂ්‍ය තුනක් පහත දැක්වේ.

නිෂ්පාදන හැකියාවන්	X භාණ්ඩය	Y භාණ්ඩය
A	3	0
B	2	3
C	0	9

මෙම නිෂ්පාදන හැකියා දත්ත වලට අනුව නිගමනය කළ හැකි වනුයේ,

- (1) මෙම රටෙහි සම්පත් සමජාතීය බව ය.
- (2) X භාණ්ඩයේ ඒකක 3 ක් සහ Y භාණ්ඩයේ ඒකක 9 ක් සහිත සංයෝජනය අත්කර ගත හැකි බව ය.
- (3) X භාණ්ඩයේ ඒකක 3ක් සහ Y භාණ්ඩයේ ඒකක 9 ක් සහිත සංයෝජනය අත්කර ගැනීම සඳහා සියලු ම සම්පත් යොදා ගැනීම අවශ්‍ය නො වන බව ය.
- (4) Y භාණ්ඩයෙන් නිෂ්පාදනය කෙරෙන ඒකක ප්‍රමාණය වැඩි කරන විට X භාණ්ඩය නිෂ්පාදනය කිරීමේ ආවස්ථික පිරිවැය වැඩි වන බව ය.
- (5) Y භාණ්ඩයෙන් නිෂ්පාදනය කෙරෙන ඒකක ප්‍රමාණය වැඩි කරන විට X භාණ්ඩය නිෂ්පාදනය කිරීමේ ආවස්ථික පිරිවැය අඩු වන බව ය.

4. ප්‍රාග්ධනයේ රාජ්‍ය හිමිකාරීත්වය සහ සම්පත් බෙදා වෙන් කිරීම සඳහා වෙළෙඳපොළ මත රඳා පැවැත්ම යන ලක්ෂණ සහිත ආර්ථික පද්ධතිය කවරක් වේද?

- (1) ධනෝත්චර ක්‍රමය
- (2) සමාජවාදය
- (3) සමාජ වෙළෙඳපොළ ආර්ථිකය
- (4) සමාජවාදී වෙළෙඳපොළ ආර්ථිකය
- (5) විධාන ආර්ථිකය

5. පහත සඳහන් දෑ අතුරින් ඉල්ලුම් තීරකයක් නොවන්නේ කවරක්ද?

- (1) ආදේශක භාණ්ඩයක මිල
- (2) ලබන මාසයේ දී අදාළ භාණ්ඩයේ අපේක්ෂිත මිල
- (3) අනුපූරක භාණ්ඩයක මිල
- (4) අදාළ භාණ්ඩය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගැනෙන යෙදවුමක මිල
- (5) පාරිභෝගිකයන්ගේ ආදායම් මට්ටම

6. තරගකාරී වෙළෙඳපොළක දොඩම් සඳහා ඇති ඉල්ලුම් සහ සැපයුම් වක්‍ර වලට අදාළ සමීකරණ පිළිවෙළින් පහත දැක්වේ.

$$Q_d = 600 - 5P$$

$$Q_s = 240 + 3P$$


මෙම වෙළෙඳ පොළෙහි දොඩම් ගෙඩියක මිල රු. 100ක් ලෙස නියම කරනු ලැබුව හොත්

- (1) ඒකක 40ක අධි ඉල්ලුමක් හටගනී.
- (2) ඒකක 40ක අධි සැපයුමක් හටගනී.
- (3) ඒකක 350ක අධි ඉල්ලුමක් හටගනී.
- (4) ඒකක 350ක අධි සැපයුමක් හටගනී.
- (5) සමතුලිත මිල සහ ප්‍රමාණය නොවෙනස් ව පවතී.

7. ඉල්ලුමක් සැපයුමක් දෙකම එකවර වැඩි වුවහොත් එවිට,

- (1) සමතුලිත මිල සහ සමතුලිත ප්‍රමාණය ඉහළ යනු ඇත.
- (2) සමතුලිත මිල පහළ වැටෙන නමුදු සමතුලිත ප්‍රමාණය ඉහළ යනු ඇත.
- (3) සමතුලිත මිල ඉහළ යාමට හෝ පහළ යාමට හෝ පිළිවන. එහෙත් සමතුලිත ප්‍රමාණය ඉහළ යනු ඇත.
- (4) සමතුලිත මිල ඉහළ යන නමුදු සමතුලිත ප්‍රමාණය ඉහළ යාමට හෝ පහළ යාමට හෝ පිළිවන.
- (5) සමතුලිත මිල පහළ වැටෙන අතර සමතුලිත ප්‍රමාණය ඉහළ යාමට හෝ පහළ යාමට හෝ පිළිවන.

8. දී ඇති රූපසටහනෙහි සැපයුම් වක්‍ර දෙක එකිනෙකට සමාන්තර වේ. රු. 30 සහ රු. 40 අතර මිල පරාසයේ දී



- (1) S_1 වක්‍රය S_2 වක්‍රයට වඩා මිල නම්‍ය වේ.
- (2) S_2 වක්‍රය S_1 වක්‍රයට වඩා මිල නම්‍ය වේ.
- (3) S_1 සහ S_2 වක්‍ර සමාන මිල නම්‍යතාවකින් යුක්ත වේ.
- (4) S_1 වක්‍රයේ මිල නම්‍යතා අගයන් ධන අගයන් වන නමුදු 1ට වඩා අඩුය.
- (5) S_2 වක්‍රයේ මිල නම්‍යතා අගයන් ධන අගයන් වන නමුදු 1ට වඩා වැඩි ය.

9. නිෂ්පාදන ආයතනයකට තම අයහාරය ඉහළ නංවා ගැනීමට වුවමනා නම් සහ එම ආයතනය තම නිෂ්පාදිතය සඳහා ඇති ඉල්ලුමේ මිල නම්‍යතාව - 0.82 කට සමාන බව දන්නේ නම්, ආයතනය

- (1) මිල අඩු කළ යුතුය; මක්නිසාදයත් ඉල්ලුම නම්‍ය බැවිනි.
- (2) මිල අඩු කළ යුතුය; මක්නිසාදයත් ඉල්ලුම ඒකීය නම්‍ය බැවිනි.
- (3) මිල අඩු කළ යුතුය; මක්නිසාදයත් ඉල්ලුම අනම්‍ය බැවිනි.
- (4) මිල අඩු කළ යුතුය. මක්නිසාදයත් ඉල්ලුම අනම්‍ය බැවිනි.
- (5) මිල ඉහළ දැමිය යුතුය; මක්නිසාදයත් ඉල්ලුම නම්‍ය බැවිනි.

10. තරගකාරී වෙළෙඳ පොළක ආර්ථික අතිරික්තය උපරිම වනුයේ

- (1) සැපයුම් කරනු ලබන ප්‍රමාණය ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණයට සමාන වන විට දී ය.
- (2) සැපයුම් කරනු ලබන ප්‍රමාණය ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය ඉක්මවා යන විට දී ය.
- (3) ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය සැපයුම් කරනු ලබන ප්‍රමාණය ඉක්මවා යන විට දී ය.
- (4) සමතුලිත මිලට පහළින් මිල නියම කරනු ලබන විට දී ය.
- (5) සමතුලිත මිලට ඉහළින් මිල නියම කරනු ලබන විට දී ය.

11. X භාණ්ඩය සඳහා ඇති ඉල්ලුම් මිල අනම්‍යතාවෙන් සහ ආදායම් අනම්‍යතාවෙන් යුක්ත වේ. එසේ ම X භාණ්ඩය Y භාණ්ඩයට ආදේශක භාණ්ඩයක් ද වේ. පහත දැක්වෙන වගුවෙහි X භාණ්ඩය හඳුනාගන්න.

	ඉල්ලුමේ මිල නම්‍යතාවය	ඉල්ලුමේ ආදායම් නම්‍යතාව	Y භාණ්ඩය සමග හරස් නම්‍යතාව
(1)	-0.8	0.25	1.4
(2)	-0.8	1.25	0.4
(3)	-0.9	0.25	-1.4
(4)	-0.8	1.25	-0.4
(5)	-0.6	0.45	-1.4

12. කිසියම් රජයක් සඵල අවම වැටුප් නීතියක් සම්මත කරන්නේ නම් එහි ප්‍රතිඵල වශයෙන් සේවා නියුක්තියෙහි හට ගන්නා වෙනස්වීම් අතීතය කුඩා වනු ඇත්තේ

- (1) ශ්‍රම ඉල්ලුම සාපේක්ෂ ව නම්‍ය වේ නම් ය.
- (2) ශ්‍රම ඉල්ලුම ඒකීය නම්‍ය වේ නම් ය.
- (3) ශ්‍රම ඉල්ලුම සාපේක්ෂ ව අනම්‍ය වේ නම් ය.
- (4) ශ්‍රම ඉල්ලුම පුර්ණ නම්‍ය වේ නම් ය.
- (5) ශ්‍රම සැපයුම සාපේක්ෂ ව නම්‍ය වේ නම් ය.

13. බිත්තර සඳහා වෙළෙඳපොළ ඉල්ලුම වක්‍රය $QD = 140 - 2P$ ද වෙළෙඳ පොළ සැපයුම් වක්‍රය $Qs = -10 + P$ ද වේ යැයි උපකල්පනය කරන්න. බිත්තරයක් සඳහා රු. 52 ක අවම මිලක් සහතික කෙරෙන ඌන පූරණ ගෙවීම ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරනු ලැබේ යැයි සලකන්න. මෙම වැඩසටහන සඳහා රජයට වැයවන පිරිවැය කොපමණ ද? (භාණ්ඩ ප්‍රමාණය ඒකක මිලියන වලිනි.)

- (1) රු. මිලියන 312
- (2) රු. මිලියන 126
- (3) රු. මිලියන 84
- (4) රු. මිලියන 80
- (5) රු. මිලියන 6

14. අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයක මිල අඩු කිරීම සඳහා එම භාණ්ඩයට ඒකක සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කොට තිබේ. එහි ප්‍රතිඵල වශයෙන් භාණ්ඩයේ මිල විශාල ලෙස පහළ වැටෙනුයේ

- (1) සැපයුමේ මිල නම්‍යතාව නම්‍ය වන විට දී ය.
- (2) සැපයුමේ මිල නම්‍යතාව අනම්‍ය වන විට දී ය.
- (3) ඉල්ලුමේ මිල නම්‍යතාව නම්‍ය වන විට දී ය.
- (4) ඉල්ලුමේ මිල නම්‍යතාව අනම්‍ය වන විට දී ය.
- (5) සැපයුමේ මිල නම්‍යතාව ඒකීය නම්‍ය වන විට දී ය.

15. කෙටි කාලයේ දී පුර්ණ කරගතාරී ආයතනයක් ආන්තික පිරිවැයට වඩා ආන්තික අයහාරය විශාල වූ තත්ත්වයක නිෂ්පාදනයෙහි යෙදී සිටී. කෙටි කාලයේ දී ලාභ උපරිම කරගැනීම සඳහා මෙම ආයතනය කළ යුත්තේ කුමක්ද?
- (1) නිෂ්පාදනය කරමින් සිටින භාණ්ඩ ප්‍රමාණය වැඩි කිරීම
 - (2) නිෂ්පාදනය කරමින් සිටින භාණ්ඩ ප්‍රමාණය අඩු කිරීම
 - (3) ආන්තික පිරිවැය ඉහළ නංවා ගැනීම
 - (4) කර්මාන්තය අත්හැර දමා යාම
 - (5) නිෂ්පාදනය ඉහළ නැංවීම, එවිට $MC > MR$ වේ.
16. තරගකාරී වෙළෙඳ පොළක කටයුතු කරන ලාභය උපරිම කරන ආයතනයක් කෙටි කාලීන පාඩු අවම කරගැනීම සඳහා අවශ්‍යයෙන්ම නිෂ්පාදනය වසා දමනුයේ පහත සඳහන් කවර තත්ත්වයක් යටතේ දී ද?
- (1) මුළු අයහාරය මුළු පිරිවැයට වඩා අඩු වූ විට දී ය.
 - (2) ආන්තික පිරිවැය සාමාන්‍ය මුළු පිරිවැයට වඩා වැඩි වූ විට දී ය.
 - (3) ආන්තික පිරිවැය ආන්තික අයහාරයට වඩා අඩු වූ විට දී ය
 - (4) සාමාන්‍ය අයහාරය සාමාන්‍ය විචල්‍ය පිරිවැයට වඩා අඩු වූ විට දී ය.
 - (5) සාමාන්‍ය අයහාරය සාමාන්‍ය මුළු පිරිවැයට වඩා අඩු වූ විට දී ය.
17. තරගකාරී වෙළෙඳපොළක නිෂ්පාදන ආයතනයක් අලෙවි කරනු ලබන විවිධ නිමැවුම් මට්ටම් සඳහා අදාළ මුළු පිරිවැය සහ ලාභ පහත වගුව පෙන්වුම් කරයි.

නිමැවුම (ඒකක)	මුළු පිරිවැය (රු)	ලාභ (රු)
20	600	600
30	800	700
40	1 000	800

මෙම තොරතුරු වලට අනුව ආයතනය තම අලෙවිය

- (1) ඒකක 20 සිට 30 ට වැඩි කරන විට මිල රු. 50 කින් අඩු වේ.
 - (2) ඒකක 20 සිට 30 ට වැඩි කරන විට මිල රු. 60 කින් අඩු වේ.
 - (3) ඒකක 30 සිට 40 ට වැඩි කරන විට මිල රු. 40 කින් අඩු වේ.
 - (4) ඒකක 30 සිට 40 ට වැඩි කරන විට මිල රු. 5කින් අඩු වේ.
 - (5) ඒකක 20 සිට 40ට වැඩි කරන විට මිල රු. 10කින් අඩු වේ.
18. කෙටි කාලීන පිරිවැය සම්බන්ධයෙන් පහත සඳහන් කවර ප්‍රකාශයක් සාවද්‍ය වේ ද?
- (1) සාමාන්‍ය මුළු පිරිවැය සහ සාමාන්‍ය විචල්‍ය පිරිවැය වක්‍ර U හැඩයක් ගනී.
 - (2) සාමාන්‍ය මුළු පිරිවැය සහ සාමාන්‍ය විචල්‍ය පිරිවැය අතර පරතරය ආන්තික පිරිවැය වේ.
 - (3) නිමැවුම වැඩිවෙත් ම සාමාන්‍ය මුළු පිරිවැය සහ සාමාන්‍ය විචල්‍ය පිරිවැය අතර පරතරය පටු වේ.
 - (4) ආන්තික පිරිවැය වක්‍රය, සාමාන්‍ය විචල්‍ය පිරිවැය වක්‍රයේ අවම ලක්ෂ්‍යය ජේදනය කරයි.
 - (5) ආන්තික පිරිවැය වක්‍රය, සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රයේ අවම ලක්ෂ්‍යය ජේදනය කරයි.
19. දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කිරීම සඳහා විවෘත ආර්ථික ආදර්ශයකදී (open economy model) එකතු කරනුයේ
- (1) අවසාන පරිභෝජන වියදම, දළ දේශීය ප්‍රාග්ධන සම්පාදනය සහ ශුද්ධ අපනයනයයි.
 - (2) පෞද්ගලික පරිභෝජන වියදම, රජයේ පරිභෝජන වියදම සහ භාණ්ඩ හා සේවා අපනයනයයි.
 - (3) අවසාන පරිභෝජන වියදම, දළ දේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය සහ ශුද්ධ අපනයනයයි.
 - (4) අවසාන පරිභෝජන වියදම, දළ දේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය, පරිලේඛන වෙනස්වීම් සහ භාණ්ඩ හා සේවා අපනයනයයි.
 - (5) පෞද්ගලික පරිභෝජන වියදම, දළ දේශීය ප්‍රාග්ධන සම්පාදනය සහ ශුද්ධ අපනයනයයි.

20. දළ ජාතික ඉතුරුම් ගණනය කළ හැකි වනුයේ වැය කළ හැකි දළ ජාතික ආදායමින් පහත සඳහන් කවරක් අඩු කිරීමෙන්ද ?
- (1) බදු (2) අවසාන පරිභෝජන වියදම (3) ශුද්ධ අපනයන
(4) දළ දේශීය ප්‍රාග්ධන සම්පාදනය (5) සංක්‍රාම ගෙවීම්
21. පහත සඳහන් කවර ප්‍රකාශයක් නිවැරදි වේ ද?
- (1) සුදු කෙළීමෙන් ලැබෙන ඉපැයීම් ජාතික ගිණුම්කරණයේ නිෂ්පාදන ඉම තුළට ඇතුළත් වේ.
(2) කල්පවත්නා ප්‍රාග්ධන භාණ්ඩ පරිභෝජනය ප්‍රාථමික ආදායමේ සංරචකයක් නොවේ.
(3) පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ගෙවත්තෙහි එළවලු වගාකිරීම් දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීමේ දී ඇතුළත් කර ගනී.
(4) රජය විසින් නොමිලේ අධ්‍යාපන සේවා ලබාදීම දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීමේ දී සැලකිල්ලට නොගනී.
(5) මිශ්‍ර ආදායම සියලුම ආයතනික ඒකක විසින් උපයනු ලැබේ.
22. කිසියම් රටක පසුගිය වර්ෂයෙහි මූර්ත දළ දේශීය නිෂ්පාදිතය රු. බිලියන 12 000ක් වූ බවත්, මෙම වර්ෂයෙහි නාමික දළ දේශීය නිෂ්පාදිතය රු. බිලියන 16 500ක් බවත්, මෙම වර්ෂයේ දළ දේශීය නිෂ්පාදිතයේ අවධමනකය 150ක් බවත් සලකන්න. මෙම රටේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන අනුපාතිකය කොපමණද?
- (1) 37.5% (2) 9.5% (3) -6.4% (4) -8.3% (5) -27.3%
23. කල්පිත ආර්ථිකයක් සඳහා පහත සඳහන් සාර්ව ආර්ථික දත්ත ඔබ වෙත ලබා දී ඇත.
ඉතුරුම් (S) = රු. බිලියන 500
අයවැය හිඟය (BD) = රු. බිලියන 100
ශුද්ධ අපනයනය (NX) = රු. බිලියන - 50
මෙම තොරතුරු වලට අනුව මෙම ආර්ථිකයෙහි ආයෝජන මට්ටම (I) කුමක් විය යුතු ද?
- (1) රු. බිලියන 650 (2) රු. බිලියන 550 (3) රු. බිලියන 450
(4) රු. බිලියන 400 (5) රු. බිලියන 350
24. ආන්තික පරිභෝජන නැමියාව 0.9ක් ව පවතින ආර්ථිකයක් සැලකිල්ලට ගන්න. ආණ්ඩුවේ සංක්‍රාම රු. බිලියන 500කින් වැඩි කරනු ලැබුවහොත් මෙම ආර්ථිකයේ මුළු නිමැවුම කොපමණ ප්‍රමාණයකින් වැඩි වේ ද?
- (1) රු. බිලියන 450
(2) රු. බිලියන 500
(3) රු. බිලියන 3 500
(4) රු. බිලියන 4 500
(5) රු. බිලියන 5000
25. කල්පිත ආර්ථිකයක මූර්ත දළ දේශීය නිෂ්පාදිතය රු. බිලියන 10 000 ක් ද, පූර්ණ සේවා නියුක්ති මූර්ත දළ දේශීය නිෂ්පාදිතය රු. බිලියන 8 000ක් ද වේ නම්, ආර්ථිකය මෙම තත්ත්වය කරා රැගෙන එන්නට ඇත්තේ පහත සඳහන් කුමන ප්‍රතිපත්ති සංයෝජනයක් මගින්ද?
- (1) බදු අඩු කිරීමක් සහ ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමක්
(2) බදු අඩු කිරීමක් සහ පොලී අනුපාතික පහළ දැමීමක්
(3) බදු අඩු කිරීමක් සහ විවට වෙළෙඳ පොළ මෙහෙයුමක දී රජයේ සුරැකුම්පත් අලෙවි කිරීමක්
(4) රජයේ මිල දී ගැනීම් ඉහළ යාමක් සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ඉහළ නැංවීමක්
(5) බදු අඩු කිරීමක් සහ රජයේ මිල දී ගැනීම් අඩු කිරීමක්

26. ඔබ, ඔබේ ජංගම ගිණුමෙන් මුදල් ඉවතට ගෙන, එම මුදල ඔබේ මෙට්ටය යට තැබුව හොත්, M_1 සහ M_2 යන මූල්‍ය සමාහාරයන් කෙරෙහි එය බලපාන්නේ කෙසේද?

- (1) M_1 වැඩි වන අතර M_2 අඩු වේ.
- (2) M_2 වැඩි වන අතර M_1 අඩු වේ.
- (3) M_1 සහ M_2 යන දෙකට ම එහි බලපෑමක් නැත.
- (4) M_1 සහ M_2 යන දෙක ම අඩු වේ.
- (5) M_1 සහ M_2 යන දෙක ම වැඩි වේ.

27. මුදල් ප්‍රමාණවාදී න්‍යායයේ උපකල්පනවලට අනුව මුදල් සැපයුම 10%කින් වැඩි වේ නම්

- (1) නාමික දළ දේශීය නිෂ්පාදිතය 10%කින් ඉහළ යන අතර මූර්ත දළ දේශීය නිෂ්පාදිතය නොවෙනස් ව පවතී.
- (2) නාමික දළ දේශීය නිෂ්පාදිතය සහ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය 10%කින් ඉහළ යනු ඇත.
- (3) නාමික දළ දේශීය නිෂ්පාදිතය නොවෙනස්ව පවතින නමුදු මූර්ත දළ දේශීය නිෂ්පාදිතය 10%කින් ඉහළ යනු ඇත.
- (4) නාමික දළ දේශීය නිෂ්පාදිතය නොවෙනස් ව පවතින නමුදු මිල මට්ටම 10%කින් ඉහළ යනු ඇත.
- (5) නාමික දළ දේශීය නිෂ්පාදිතය හෝ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය හෝ වෙනස් නොවේ.

28. ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනය සඳහා පහත සඳහන් කවරක් හේතු වේද?

- (1) සෘජු බදු වැඩි කිරීම
- (2) වක්‍ර බදු වැඩි කිරීම
- (3) ලෝක වෙළෙඳපොළෙහි ධනිෂ්ඨ තෙල් මිල නියුණු ලෙස ඉහළ යාම
- (4) රජය භාණ්ඩ හා සේවා මිල දී ගැනීම් අඩු කිරීම
- (5) මහ බැංකුව විසින් රජයේ සුරැකුම්පත් මිල දී ගැනීම

29. අවශ්‍ය කරන සංචිත අනුපාතය පවත්වාගෙන යන වාණිජ බැංකුවක ඇති තම ජංගම ගිණුමෙහි කිසියම් පුද්ගලයෙක් රු. 5 000ක් තැන්පත් කරනු ලැබේ නම්, එහි ක්ෂණික ප්‍රතිඵලය වන්නේ

- (1) මුදල් සැපයුම රු. 5 000කින් අඩු වීමයි.
- (2) මුදල් සැපයුම රු. 5 000කින් වැඩි වීමයි.
- (3) මුදල් සැපයුමෙහි වෙනසක් නොවන නමුදු දැන් බැංකුව සතුව අධිසංචිත පවත්නා බැවින් අනාගතයේ දී මුදල් සැපයුම ප්‍රසාරණය වීමට හැකිවීමයි.
- (4) මුදල් සැපයුම රු. 5 000කින් ප්‍රසාරණය වන නමුදු දැන් බැංකුව සතුව අධි සංචිත පවත්නා බැවින් අනාගතයේ දී මුදල් සැපයුම තවදුරටත් ප්‍රසාරණය වීමට හැකිවීමයි.
- (5) මෙම පුද්ගලයා විසින් සංසරණයෙන් ඉවත් කරනු ලැබූ මුදල් ප්‍රමාණයට සමාන ප්‍රමාණයකින් අධි සංචිත අඩු වීමයි.

30. වට්ටම අනුපාතිකය, ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සහ සමාහාර ඉල්ලුම යන කරුණු සම්බන්ධයෙන් ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක් අභිවනු ලබන්නේ පහත සඳහන් කවරක්ද?

	වට්ටම් අනුපාතිකය	ප්‍රතිපත්ති පොලී අනුපාතිකය	සමාහාර ඉල්ලුම
(1)	අඩු වේ	වැඩි වේ	අඩු වේ
(2)	වැඩි වේ	අඩු වේ	අඩු වේ
(3)	වැඩි වේ	වැඩි වේ	අඩු වේ
(4)	අඩු වේ	අඩු වේ	වැඩි වේ
(5)	වැඩි වේ	වැඩි වේ	වැඩි වේ

31. ගෝලීය පොදු භාණ්ඩයක් නොවනුගේ පහත සඳහන් කවරක්ද?

- (1) ලෝක උරුම ස්ථාන
- (2) අභ්‍යවකාශය
- (3) සයිබර් ආරක්ෂාව
- (4) ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව
- (5) ජාතික ආරක්ෂාව

32. පහත දැක්වෙන විකල්ප අතරින් කවරක් ශුභ සාධන භාණ්ඩ, පොදු භාණ්ඩ වලින් වෙන්කොට දක්වන්නේද?

	ශුභ සාධන භාණ්ඩ	පොදු භාණ්ඩ
(1)	පරිභෝජනය නිසා සෙස්සන්ට ලැබෙන ප්‍රමාණය අඩු වේ.	පරිභෝජනය නිසා සෙස්සන්ට ලැබෙන ප්‍රමාණය අඩු නොවේ.
(2)	වෙළෙඳපොළ මිලට සපයනු ලැබේ.	පිරිවැය ආවරණය කෙරෙන මිලක් යටතේ සපයනු ලැබේ.
(3)	සැපයුම සීමා සහිත වේ	අපිරිමිත සැපයුමක් දක්නට ලැබේ.
(4)	ධන බාහිරතා ජනනය කරයි	සෘණ බාහිරතා ජනනය කරයි
(5)	ආණ්ඩුව විසින් සපයනු ලැබේ.	පෞද්ගලික සමාගම් විසින් සපයනු ලැබේ.

33. වෙළෙඳපොළ අසමත් වීම් හටගනුයේ

- (1) ඇතැම් ආයතන වලට ඔවුන්ගේ නිෂ්පාදිත සඳහා වෙළෙඳ පොළක් සොයා ගැනීමට නොහැකි වූ විට දීය.
- (2) වෙළෙඳපොළ කාර්යක්ෂම ව සම්පත් බෙදා වෙන් නොකරන විට දීය.
- (3) වෙළෙඳපොළ ශුභ සාධන භාණ්ඩ නොසපයන විට දී ය.
- (4) ඉල්ලුම, සැපයුම ඉක්මවා යමින් මිල ගණන් ඉහළ යාමට තුඩු දෙන විට දී ය.
- (5) භාණ්ඩ හා සේවා මත රජය මිල පාලන යොදන විට දී ය.

34. බදුකරණයේ සිරස් සාධාරණත්වය යන්නෙන් අදහස් කරනුයේ

- (1) සමාන ගෙවීම් හැකියාවකින් යුත් අය සමාන බදු බරක් දැරිය යුතු බව ය.
- (2) රාජ්‍ය සේවාවන්ගෙන් ප්‍රතිලාභ වැඩියෙන් හිමි කරගන්නා අය ඉහළ බදු බරක් දැරිය යුතු බව ය.
- (3) ගෙවීමේ හැකියාව වැඩි පුද්ගලයන් වැඩි බදු බරක් දැරිය යුතු බව ය.
- (4) සමාන ගෙවීම් හැකියාවක් ඇති අය අසමාන බදු බරක් දැරිය යුතු බව ය.
- (5) ආදායම් උපයන සියල්ලෝ ම තම ආදායමින් සමාන ප්‍රතිශතයක් බදු වශයෙන් ගෙවිය යුතු බව ය.

35. රජයේ දළ මූල්‍යන අවශ්‍යතා (Gross Financing Needs) ගණනය කරනුයේ කෙසේ ද?

- (1) දළ මූල්‍යන අවශ්‍යතා = රජයේ මුළු අයභාරය සහ දීමනා - පොලී ගෙවීම් ඇතුළත් නොවූ පුනරාවර්තන වියදම - ප්‍රාග්ධන වියදම
- (2) දළ මූල්‍යන අවශ්‍යතා = රජයේ මුළු අයභාරය සහ දීමනා - රජයේ මුළු වියදම + ණය ආපසු ගෙවීම්
- (3) දළ මූල්‍යන අවශ්‍යතා = රජයේ මුළු අයභාරය සහ දීමනා - (පුනරාවර්තන වියදම + ප්‍රාග්ධන වියදම + පොලී ගෙවීම්)
- (4) දළ මූල්‍යන අවශ්‍යතා = රජයේ මුළු අයභාරය සහ දීමනා - (රජයේ මුළු වියදම - ශුද්ධ ණයදීම)
- (5) දළ මූල්‍යන අවශ්‍යතා = රජයේ මුළු අයභාරය සහ දීමනා - (පුනරාවර්තන වියදම - ණය ආපසු ගෙවීම්)

36. ජාත්‍යන්තර වෙළෙඳාමේ දී ප්‍රපතනය යනු

- (1) බහුජාතික සමාගම විසින් යොදා ගන්නා මිල විශේෂණ ස්වරූපයකි.
- (2) දේශීය වෙළෙඳපොළ මිලට වඩා අඩු මිලකට විදේශ වෙළෙඳ පොළෙහි භාණ්ඩ අලෙවි කිරීමේ ස්වරූපයකි.
- (3) ආනයන කෝටාවකින් අවසර දී ඇති ප්‍රමාණයට වඩා වැඩියෙන් භාණ්ඩ අලෙවි කිරීමකි.
- (4) රටෙහි වෙළෙඳ හිඟය නිවැරදි කිරීම සඳහා යොදා ගැනෙන උපාය මාර්ගයකි.
- (5) යම් රටකින් ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමකි.

37. ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන ගැනුම්කරු

- (1) ඇමෙරිකා එක්සත් ජනපදය වේ. (2) යුරෝපා සංගමය වේ. (3) එක්සත් රාජධානිය වේ.
(4) චීනය වේ. (5) ඉන්දියාව වේ.

38. කුරුඳු සහ එෆ්ෂු නිෂ්පාදනයේ දී ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ශ්‍රම ඒකකයකට ලැබෙන නිමැවුම් ප්‍රමාණ පහත වගුවේ දැක්වේ.

භාණ්ඩය	ශ්‍රී ලංකාව	ඉන්දියාව
කුරුඳු	10	20
ඌනු	30	100

අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වෙළෙඳාමක් සිදුවීම සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව සමග වෙළෙඳාම් කිරීමට කැමති වන්නේ කවර හුවමාරු අනුපාතිකයක් යටතේ දී ද?

- (1) කුරුඳු ඒකකයක් සඳහා ඌනු ඒකක 2කට වඩා අඩු ප්‍රමාණයක්
(2) කුරුඳු ඒකකයක් සඳහා ඌනු ඒකක 3කට වඩා අඩු ප්‍රමාණයක්
(3) කුරුඳු ඒකකයක් සඳහා ඌනු ඒකක 5කට වඩා වැඩි ප්‍රමාණයක්
(4) කුරුඳු ඒකකයක් සඳහා ඌනු ඒකක 3ත් 5ත් අතර ප්‍රමාණයක්
(5) කුරුඳු ඒකකයක් සඳහා ඌනු ඒකක 2ත් 4ත් අතර ප්‍රමාණයක්

39. සේවා වෙළෙඳාම ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමෙහි සංරචකයක් වේ. පහත සඳහන් දෑ අතුරින් සේවා වෙළෙඳාමට උදාහරණයක් වන්නේ කවරක්ද?

- (1) විදේශ රටවලට ලබාදෙන සංවර්ධන ආධාර
(2) ප්‍රාථමික භාණ්ඩවලින් උපයා ගනු ලබන අපනයන ආදායම්
(3) විදේශ සේවානියුක්තිකයන්ගේ ප්‍රේෂණ
(4) විදේශීය සංචාරකයන්ගෙන් ලැබෙන ඉපැයුම්
(5) කළඹ ආයෝජන සඳහා කුපන් ගෙවීම්

40. ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වල විශාලතම ප්‍රතිශතයේ ප්‍රභවය වනුයේ

- (1) යුරෝපා සංගමයයි. (2) මැද පෙරදිගයි. (3) උතුරු ඇමෙරිකාවයි.
(4) දකුණු ආසියාවයි. (5) ගිනිකොණදිග ආසියාවයි.

41. රටක ව්‍යවහාර මුදලේ අගය ඉහළ යාමක් (appreciation) නිසා වෙළෙඳ ශේෂයේ අතිරික්තය වැඩිකර ගැනීමට හැකි වනුයේ,

- (1) අපනයන සහ ආනයන සඳහා ඇති ඉල්ලුම් නම්‍යතා සංගුණක එකතු කළ විට එහි අගය 1ට වඩා අඩු වේනම් ය.
(2) වෙළෙඳ අනුපාතය වඩා වාසිදායක වීම සහ අපනයන ඉල්ලුම වඩාත් මිල නම්‍ය වීම නිසාය.
(3) එම රට කාර්මික භාණ්ඩ අපනයනය කරන්නේ නම් සහ අමුද්‍රව්‍ය ආනයනය කරන්නේ නම් ය.
(4) අපනයන සහ ආනයන දෙකට ම ඇති ඉල්ලුම නම්‍ය වීම නිසාය.
(5) ආනයන පරිමාව සමග සසඳන විට අපනයන පරිමාව විශාල වීම නිසාය.

42. කල්පිත ආර්ථිකයක ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමට සහ මූල්‍ය ගිණුමට අදාළ දත්ත කිහිපයක් පහත වගුව පෙන්වුම් කරයි.

අයිතමය	වටිනාකම (රු. බිලියන)	අයිතමය	වටිනාකම (රු. බිලියන)
මූල්‍ය ව්‍යුත්පන්න	25	භාණ්ඩ හා සේවා ගිණුමේ ශේෂය	-160
ශුද්ධ ප්‍රාථමික ආදායම	-40	ශුද්ධ ද්විතීය ආදායම	20
සෘජු ආයෝජන	60	කළඹ ආයෝජන	50
සංචිත වත්කම්	15	ප්‍රාග්ධන ගිණුමේ ශේෂය	?

මෙම ආර්ථිකයේ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය කොපමණද?

- (1) රු. බිලියන 30ක අතිරික්තයකි. (2) රු. බිලියන 30ක හිඟයකි. (3) රු. බිලියන 150ක හිඟයකි.
(4) රු. බිලියන 150ක අතිරික්තයකි. (5) රු. බිලියන 180ක හිඟයකි.

43. බොහෝ රජයන් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ඉලක්කයක් ලෙස තිරසාර ආර්ථික වර්ධනය තෝරා ගනී. තිරසාර ආර්ථික වර්ධනය යන්නෙන් අදහස් කෙරෙනුයේ කුමක්ද?

- (1) ආර්ථිකයේ වත්මන් නිෂ්පාදන විභවතාව හැකිතාක් වේගයෙන් ඉහළ නැංවීම
(2) අඩු පිරිවැයක් ඇති සම්පත් පමණක් භාවිත කරමින් ආර්ථිකයේ වත්මන් නිෂ්පාදන විභවතාව වැඩි කර ගැනීම
(3) අනාගත නිෂ්පාදන විභවතාව අඩු නොකොට ආර්ථිකයේ වත්මන් නිෂ්පාදන විභවතාව වැඩි කර ගැනීම
(4) ආර්ථිකයේ අනාගත නිෂ්පාදන විභවතාව හැකිතාක් වේගයෙන් ඉහළ නැංවීම
(5) ආර්ථිකය ස්වාභාවික සම්පත් මත යැපීම අවම කිරීම සඳහා වත්මන් නිෂ්පාදන විභවතාව වැඩි කර ගැනීම

44. විවිධ රටවල සංවර්ධන මට්ටම තක්සේරු කිරීම සහ සංසන්දනය කිරීම සඳහා මානව සංවර්ධන දර්ශකය (HDI) ප්‍රකාශයට පත් කරන ජාත්‍යන්තර සංවිධානය කුමක්ද?

- (1) ලෝක බැංකුව (2) එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන
(3) ආසියානු සංවර්ධන බැංකුව (4) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
(5) ලෝක වෙළෙඳ සංවිධානය

45. අඩු ආදායම් සහිත රටවල් සඳහා ලෝක බැංකුව දැනට යොදා ගන්නා ජාත්‍යන්තර දරිද්‍රතා රේඛාව ඇමෙරිකානු ඩොලර්

- (1) 1.00කි. (2) 1.75කි. (3) 2.15කි. (4) 3.65කි. (5) 6.85කි.

46. කල්පිත ආර්ථිකයක ශ්‍රම හමුදාවට අදාළ දත්ත කිහිපයක් පහත වගුව පෙන්වුම් කරයි.

වර්ෂය	ශ්‍රම හමුදාව	සේවා නියුක්ත ජනගහනය (මිලියන)	වැඩ කරන වයසේ ජනගහනය
1 වර්ෂය	15	3	25
2 වර්ෂය	20	4	30

ඉහත දත්ත වලට අනුව මෙම රටෙහි 1 වන වර්ෂයේ සිට 2 වන වර්ෂය දක්වා සේවා නියුක්ත අනුපාතිකයේ හා ශ්‍රමබලකා සහභාගිත්ව අනුපාතිකයේ හටගෙන ඇති වෙනස්කම් වඩාත් හොඳින් විස්තර කෙරෙනුයේ පහත සඳහන් කවරක් මගින්ද?

	සේවා නියුක්ත අනුපාතිකය	ශ්‍රමබලකා සහභාගිත්ව අනුපාතිකය
(1)	අඩුවිය	වැඩිවිය
(2)	වැඩිවිය	අඩුවිය
(3)	නොවෙනස්ව පැවතුණි	නොවෙනස්ව පැවතුණි
(4)	වැඩිවිය	වැඩිවිය
(5)	නොවෙනස්ව පැවතුණි	අඩුවිය

47. කල්පිත ආර්ථිකයක ගිනි සංගුණකය 0.35 සිට 0.42 දක්වා වෙනස් වූයේ යැයි සලකන්න. මෙම වෙනස ඇති කිරීමට බෙහෝදුරට හේතු වන්නට ඇත්තේ පහත සඳහන් කවරක වැඩිවීමක්ද?
- (1) අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ මත පනවනු ලබන එකතු කළ අගය මත බද්ද
 - (2) ආදායම් බදු ගෙවන්නන් සඳහා බදු වලින් නිදහස් ආදායම් සීමාව
 - (3) සේවා වියුක්තිකයන්ට ලබාදෙන සංක්‍රාම ගෙවීම්
 - (4) පුහුණු කිරීම් සඳහා ව්‍යාපාරික අංශයේ වැය කිරීම්
 - (5) සමාජ ආරක්ෂණ ජාල මත රජය කරනු ලබන වියදම
48. සමෘද්ධි වැඩසටහනෙහි මූලික අරමුණ වඩාත් හොඳින් විස්තර කෙරෙනුයේ පහත සඳහන් කවරක්ද?
- (1) ග්‍රාමීය සහ වතු අංශ වල විරැකියාව අඩු කිරීම
 - (2) දරිද්‍රතාව සහ ආදායම් විෂමතාව අඩු කිරීම
 - (3) නාගරික අංශයේ කුඩා ව්‍යාපාරිකයන් දිරිමත් කිරීම
 - (4) අඩු ආදායම් සහිත පවුල් වල ළමයින්ගේ උසස් අධ්‍යාපනය සඳහා ආධාර කිරීම
 - (5) ආර්ථික වෘද්ධිය ප්‍රවර්ධනය කිරීම
49. පැරිස් සමාජය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මූලික වශයෙන් සලකා බලනුයේ
- (1) වාණිජ බැංකු ඇතුළු පෞද්ගලික ණය හිමියන් විසින් දරනු ලබන මධ්‍ය කාලීන සහ දිගු කාලීන රාජ්‍ය ණයයි.
 - (2) සංවර්ධනය වන රටවල් විසින් සංවර්ධිත රට වලින් ලබාගත් මධ්‍ය කාලීන සහ දිගු කාලීන රාජ්‍ය ණයයි.
 - (3) ස්වෛරී ණය ගැතියෙකුට සාමාජික රටක් විසින් නිකුත් කරන ලද මධ්‍ය කාලීන සහ දිගු කාලීන රාජ්‍ය ණයයි.
 - (4) කෙටි කාලීන ව කල්පිත රාජ්‍ය ණයයි.
 - (5) බහුපාර්ශ්වීය ණය දෙනු ලබන ආයතන වලට ගෙවිය යුතු රාජ්‍ය ණයයි.
50. ශ්‍රී ලංකාවේ වර්තමානයේ ක්‍රියාත්මක කෙරෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ එකඟතා වැඩපිළිවෙළ යටතේ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා හඳුනාගෙන ඇති ප්‍රධාන රාජ්‍ය ව්‍යවසාය තුන වනුයේ කවරක්ද?
- (1) ලංකා බනිජ තෙල් සංස්ථාව, ලංකා සතොස සහ ශ්‍රී ලංකා ටෙලිකොම්
 - (2) ලංකා බනිජ තෙල් සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය
 - (3) මාර්ග සංවර්ධන අධිකාරිය, සීමා සහිත මිල්කෝ (පුද්.) සමාගම, ලංකා ධීවර සංස්ථාව
 - (4) සීමාසහිත ලංකා ෆොස්පේට් සමාගම, ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ජාතික ජල සම්පාදන සහ ජලාප්‍රවාහන මණ්ඩලය
 - (5) ලංකා විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය